



“ විශ්චර්ජන ගැස්ට්‍රොට් සඳහා දෙපාර්තමේන්තු ”  
**ප්‍රධාන ලේකම් කාර්යාලය - බස්නාහිර පළාත**  
**පිරතාන සේයලාස්‍ර අඩවියකම් - මීඛේ මාකාණෝම්**  
**OFFICE OF THE CHIEF SECRETARY - WESTERN PROVINCE**



204, විශ්චර්ජන ගැස්ට්‍රොට් සඳහා දෙපාර්තමේන්තුව මාතර, බස්නාහිර පළාත

204, GL-01-01, කොළඹපාෂා යාවත්තෙ, පක්තරමුලු.

204, Denzil Kobbekaduwa Mawatha, Battaramulla

තාഴේ ලේඛන් } ත්‍රිත්‍ය / ත්‍රිත්‍යයේ / Telephone : 011-2092399  
 මුද්‍රාන ගෙවයාම් } ත්‍රිත්‍ය / ත්‍රිත්‍යයේ / Fax : 011-2092681  
 Chief Secretary : ත්‍රිත්‍ය / ත්‍රිත්‍යයේ / E-mail : chiefsecretary@wpc.gov.lk

ත්‍රිත්‍ය ප්‍රතිච්‍රිතය් } 011-2093000  
 General Telephone : General Telephone : 011-2093000

ත්‍රිත්‍ය නොවා නොවා නොවා  
 My No.

} CSWP/ENG-ACC/01-02/F1/2

ත්‍රිත්‍ය නොවා නොවා නොවා  
 No.

ත්‍රිත්‍ය නොවා නොවා නොවා  
 Date

2022.11.14

අධ්‍යක්ෂ(ඉංග්‍රීස්),

අධ්‍යක්ෂ(ගොඩනැගිලි)

ප්‍රධාන ගණකාධිකාරී,

මුළුස්ථාන ඉංජිනේරු,

සියලුම ප්‍රාදේශීය ඉංජිනේරුවරුන්,

පරිපාලන නිලධාරී,

### 2022 වර්ෂයේ ගිණුම් පියවීම.

2022 මුදල් වර්ෂය තුළ වියදුම් දැරීම සඳහා දී ඇති බිංජන්ට් අධිකාරී බලය 2022 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන ගෙයින් වැඩි, සැපයීම් හා සේවාවන් සඳහා ගෙවීමට ඇති මුදල් එම අධිකාරී බලය ඉක්මවීමට පෙර ගෙවා නිම කිරීම අත්‍යාවශ්‍ය කරුණක් වන බව බස්නාහිර පළාත් ප්‍රධාන රුල්කම්ගේ අංක: CSWP/FIN-AP/03/FI/22-2021 හා 2022.11.15 දිනැති මුළු වනු ලේඛිත 14/2022 මහින් පෙන්වා දී ඇති. ප්‍රදේශලායන්, ආයතන, දෙපාර්තමේන්තු හා සංස්ථා මහින් ඉටු කරවා ගන්නා ලද වැඩි, සැපයීම් හා සේවාවන්ට අදාළ බිල්පත් නියමිත පරිදි ගෙන්වා ගෙන මුදල් වර්ෂය අවසන් වීමට පෙර නිරවුල් කිරීම පිණිස එහි සේවාවන් ලබා ගත් හෝ ඇණවුම් කළ හෝ නිලධාරීන් විසින් අවශ්‍ය පියවර ගතයුතු බවද අවධාරණය කර ඇත.

02. ඒ අනුව ඉංජිනේරු කාර්යාලය (ඒ.ප.) යටතේ ඇති කාර්යාලවල 2022 දෙසැම්බර් මස ගිණුම් පියවීම පිළිබඳව කටයුතු කිරීමේ දී ඇතිවන තදබදය අඩංගු සඳහාන්, ප්‍රමාදයන් ව්‍යුහවලා ගැනීම සඳහාන් පහත සඳහන් ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස ඉල්ලමි.

### 03. (ආ) විසරජන ලේඛරය

- I. 2022 වර්ෂයේ නිම කර ඇති සැපයීම් සේවාවන් හා වැඩි සඳහා අදාළ පියවීම් 2022 දෙසැම්බර් මස 31 දිනට පෙර ගෙවා අවසන් කළ යුතුව ඇත. ඉංජිනේරු කාර්යාලයේ හා ප්‍රාදේශීය කාර්යාලවල සියලුම ව්‍යුහර, බිල්පත් ඉහත දිනට පෙර ගෙවා අවසන් කිරීමට පියවර ගැනීම.
- II. වෙන්කර දී ඇති මුදල් ප්‍රතිපාදනයන් ගේ සීමාවන් නොඉක්මවන බවට සැක්ම පත්වීම.

ප්‍රධාන නොවා නොවා නොවා Deputy Chief Secretary	ආදාළ ත්‍රිත්‍ය Administration	මානව ප්‍රතිච්‍රිත ප්‍රතිච්‍රිත Personnel & Training	උප්ප Finance	ප්‍රාග්ධන ත්‍රිත්‍ය Marketing	ජාලීය ත්‍රිත්‍ය Engineering	ඡායා ප්‍රතිච්‍රිත Chief Internal Auditor	QR Code
Tel: 011-2092896 Fax: 011-2092699 e-mail: dcs@wpc.gov.lk	Tel: 011-2092631 Fax: 011-209247 e-mail: dcs@wpc.gov.lk	Tel: 011-2092658 Fax: 011-2092653 e-mail: finance@wpc.gov.lk	Tel: 011-2092532 Fax: 011-2092533 e-mail: marketing@wpc.gov.lk	Tel: 011-2092501 Fax: 011-2092503 e-mail: eng@wpc.gov.lk	Tel: 011-2092524 Fax: 011-2092523 e-mail: cia@wpc.gov.lk		

III. පවත්නා වූ මුදල් වර්ෂයේ කළමනා ගෙවීම් අවසන් කළ වහාම 2022 දෙසැම්බර් 31 දිනට සිංහල පවතින බැරකම්/ බැඳීම් පිළිබඳව පහත සඳහන් විස්තර ඇතුළත් ප්‍රකාශනයක් පිළියෙළ කළ යුතුය.

(අ) ගෙවීම ලබත්නාගේ නම

(ආ) වැඩ, සේවාවන් සැපයීම පිළිබඳ විස්තර

(ඇ) ගෙවිය යුතු නියම මුදල නො දළ මුදල

(ඈ) පවත්නා වර්ෂයේ වැය විස්තරය

#### (ආ) ගමන් වියදම්

I. 2022.11.30 දින දක්වා ඉවුකරු ඇති රාජකාරී ගමන් හා ස්ථාන මාරුවීම් වෙනුවෙන් අදාළ ගමන් වියදම් ඉල්ලීම තොපමාව උඩාගෙන 2022 දෙසැම්බර් 14 දිනට පෙර ගෙවා නිම කිරීම.

II. සියලුම ප්‍රාදේශීය ඉංජිනේරුවරු, කාර්යාල විසින් 2022 දෙසැම්බර් මාසය තුළදී කරනු ලබන රාජකාරී ගමන් විලට අදාළ ගෙවීම ද හැකි පමණ දෙසැම්බර් 28 දිනට පෙර ගෙවා නිම කිරීම.

III. 2022.11.30 වන දිනට පෙර ගෙවා ඇති ගමන් වියදම් අත්තිකාරම් සියල්ල 2022.12.14 දිනට පෙර නිරවුල් කරවා ගැනීම

IV. 2022 දෙසැම්බර් මාසය තුළ ගමන් වියදම් අත්තිකාරම ගෙවීමේ දී එවා එම මාසය තුළදීම ආපසු අය කිරීමේ හැකියාව පිළිබඳව සැකිමකට පත්වී ගෙවීම හා එම මාසය තුළදීම අයකර ගැනීම. එසේ අයකර ගැනීම අපහසු නම් එවැනි අත්තිකාරම නොගෙවා සිටීමට වග බලා ගත යුතුය.

#### (ඇ) තැන්පත් ලෙපරය

I. ආපසු ගෙවීමට පූදුපූකම උඩා ඇති සියලුම තැන්පත් මුදල් ආපසු ගෙවීම හා කල් ඉකුත් තැන්පත් පිළිබඳ ඉදිරි කටයුතු අවසන් කිරීම.

II. වෙන්ඩර තැන්පත් ඇප තැන්පත් හා විවිධ තැන්පත් ගිණුම ආප උප ගිණුම්වල 2022.12.31 දිනට යේෂය තනි තනි ගේජ්වල (කේජ්ල ගිණුම්වල) එකතුව සමඟ 2023 ජනවාරි 20 දිනට පෙර හැසැලීම.

III. සියලුම තැන්පත් ගිණුම තුළනය කර 2023 වර්ෂයේ අප්‍රේල් ලෙපර විලට ගේජ ඉදිරියට ගෙන යා යුතු අතර, එම සටහන් වගකිව යුතු නිලධාරියකු විසින් පරික්ෂාකර කෙටිසන යෙදීම මහින් සනාථ කිරීම කළ යුතුය. ගේජය 2023 වර්ෂයට ගෙන යාමට පෙර තැන්පත් ලෙපරවල තවදුරටත් රජයට ගෙවිය යුතු මුදල (වැ.අ.වී.වැ.ආදි) හා පදාත් සහ අරමුදලට බැරවිය යුතු ආදායම නිධිනාම් එවා තැන්පත් ගිණුම වලින් ඉවත් කර නිරවුල් කළ යුතුය.

## (ආ) විවිධ ඇණවුම

රජයේ දෙපාර්තමේන්තු සංස්ථා මණ්ඩල වලට නිකුත් කර ඇති ඇණවුම වෙන්වෙන් ලබාගත යුතු භාෂ්ච සහ සැපයීම නොපමාව ලබා ගැනීමට හා රේට අදාළ බිල්පත් නිරවුල් කිරීමට ද නොපමාව ත්‍රියා කිරීම කළ යුතුය .භාෂ්ච හා සැපයීම ලබා ගැනීම සඳහා අත්තිකාරම මූදල් ලබාගත ඇති අවස්ථාවන්හිදී එම හාන්ච හා සැපයීම 2022.12.14 වැනි දිනට පෙර ලබාගත අදාළ වුවුවර 2022.12.31 දිනට පෙර නිරවුල් කළ යුතුය.

## (ඇ) දුම්රිය බිල්පත්, විදුලි බිල්පත්, දුරකථන හා වෙනත් ගෙවීම්

දැනට ලැබේ ඇති බිල්පත් පරික්ෂා කර වහාම නිරවුල් කිරීමට අවශ්‍ය කටයුතු කළ යුතු අතර, ලැබේ නොමැති බිල් පත් ලබා ගෙන නිරවුල් කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම.

## (ඈ) ඉන්ධන බිල්පත්

2022 නොවැම්බර මස 30 වැනි දින දක්වා සපයා ඇති ඉන්ධන වෙනුවෙන් ගෙවීමට ඇති බිල්පත් නොපමාව ගෙන්වා ගෙන ඒවා 2022 දෙසැම්බර 14 දිනට පෙර ගෙවා නීම කිරීම හා 2022 දෙසැම්බර මාසයේ සැපයීම වෙනුවෙන් වූ බිල්පත් ද ලබා ගැනීමට හැකි නම එසේ ලබා ගෙන ඒවාද දෙසැම්බර මාසය තුළ නිරවුල් කිරීම. ඉන්ධන අත්තිකාරම ලබා දී තිබේ නම, එම අත්තිකාරම 2022 දෙසැම්බර බිලට තිබේ කිරීමට හෝ පියවා ගැනීමට ත්‍රියා කිරීම.

## (ඉ) අකුරු අග්‍රිම හා අත්තිකාරම්

ඉදිරිපත් කරන වුවුවර සඳහා නොපමාව ගෙවීම කිරීමට අවශ්‍ය විධි විධාන යෙදිය යුතුය. අත්තිකාරම පියවීම සඳහා ගෙවීම කිරීමට ඉදිරිපත් කරන වුවුවර ඇතැම් අවස්ථා වලදී අදාළ විභය භාර මාණ්ඩලික නිලධාරීන් වෙත හා ලිපිකරු නිලධාරීන් වෙත රදි තිබෙන්නට හැකි හේඛීන් ඒ පිළිබඳව ද අවධානයකින් යුතුව කටයුතු කිරීමට සටහන් කරගන්න. ලැබෙන ලිපි අප්‍රමාදව නියමිත අංශ වලට යොමු කරන ලෙස තැපැල භාර නිලධාරීන්ට උපදෙස් දෙන්න.

### I. අකුරු අග්‍රිම හා විශේෂ අත්තිකාරම්

කිසියම විශේෂ කාර්යයක් සඳහා අත්තිකාරම ලබා දී තිබෙනම 2022.12.31 දිනට පෙර තරවුල් කරවා ගැනීමට කටයුතු කළ යුතුය.

### II. උප අක්මුදල

තම කාර්යාලයේ කැපැල් වියදම ආදි කටයුතු සඳහා කිසියම නිලධාරීයකුට සූල මූදල් අග්‍රිම දී ඇත්තම 2022 දෙසැම්බර 31 දිනට පෙර පියවා ගැනීමට කටයුතු කළ යුතුය

III. මොනයම හේතුවක් නිසාවත් උප අක්මුදල් හෝ අත්තිකාරම මූදල් වලින් කොටසක් 2022 දෙසැම්බර මස 31 දින ඉක්මවා තබා නොගත යුතුය.

04. ප්‍රජාගේ මෙන් මෙම වර්ෂයේදී ද ඉංජිනේරු කාර්යාලයේ හා ප්‍රාදේශීය කාර්යාලයේ මුදල් පොත 2022.12.31 දින 24.00 ට පැයට හෝ රේට පෙර ප්‍රධාන ගණකාධිකාරී /ගණකාධිකාරී/ ප්‍රාදේශීය ඉංජිනේරු විසින් නැවත කිසිදු වූවරයක් ඇතුළත් කළ තොහැකි වන ලෙස ඉර ගැසීමෙන් වසා, අන්තර් කර, තම, තනතුර, දිනය හා වේලාව ද සටහන් කළ යුතුය. 2022.12.31 දිනට මුදල් පොත වැසිමට හැකි වන පරිදි කළ වේලා ඇතිව වූවර හර ගැනීමේ කාල සටහන් ඔබ විසින් පිළිගෙල කර ගන්නා ලෙස ඉල්ලා සිටිමි. එසේ වැසිමට පෙර ඔබ කාර්යාලයේ සියලුම අංශ මුදල් අංශය හමු ඒකාබද්ධ වී සියලුම ගණුදෙනු හා බැරකම් ගණුම් ගත කර ඇති බවට ඔබ විසින් පෞද්ගලිකව සැහීමට පත් විය යුතුය. එසේ මුදල් පොත වැසිමෙන් අනතුරුව ඉතිරිවන අග්‍රීම ගේසෙයට සමාන මුදලට වෙක්පතක් “නියෝජීය ප්‍රධාන ලේකම් ඉංජිනේරු බස්නාහිර පළාත” යන නමින් ලියා එය 2023.01.02 වැනි දිනට හෝ රේට පෙර මා වෙත එවිය යුතු වේ. පළාත් හා සාශ්චාරයෙන් 2023 ජනවාරි මස අග්‍රීමය මුදා හරිනු ලබන්නේ මෙම වෙක්පත ලැබීමෙන් පසුව පමණක් බව කාරුණිකවත් සලකන්න. 2022 දෙසැම්බර් මස 31 දිනෙන් පසුව කරන සියලුම වියදම් සඳහා යොදා ගත යුත්තේ 2023 වර්ෂය සඳහා ලබා ගන්නා අග්‍රීමයෙන් පමණි. හාන්ත් හා සේවා ලබා ගැනීමට පළමුව වෙක්පත් ලියා දිරිස කාලයක් අත රඳවා තබා ගැනීමේ අවස්ථා පළාත්/ රජු ගිණුම් කාරක සභාවේ අවධානයට ලක්වී ඇති නීසා එසේ වෙක්පත් ලියා අත රඳවා ගැනීමෙන් වැළකීමට විශේෂයෙන් වශයෙන් ගත යුතු වේ. 2022.12.31 දින 24 පැයට ප්‍රධාන කාර්යාලයේ මුදල් පොත වැසිමට ඇති හෙයින් සියලුම ප්‍රාදේශීය කාර්යාල විසින් 2022.12.31 දින මුදල් පොත වැසිම කළ යුතු වේ.

05. 2022 මුදල් වර්ෂය සඳහා බස්නාහිර පළාත් සභාවේ පළාත් හා සාශ්චාරයේ තබා ගන්නා ගිණුම් 2023 ජනවාරි 24 දින විසැනු ලැබේ. 2022 දෙසැම්බර් මාසය සඳහාවූ පරිපුරක ගිණුම් සාරාංශ ඉදිරිපත් කිරීමට ඩුඩ් ඉඩ සැලැසීම විස් 2023.01.24 දින දක්වා පළාත් හාන්ත් සාශ්චාරයේ පොත් විවෘතව තබන බව සටහන් කරගත යුතු වේ. එහෙයින්,

- I. ඔබ විසින් 2022 දෙසැම්බර් මාසයට අදාළ ප්‍රධාන ගිණුම් සාරාංශය 2023 ජනවාරි මස 04 වන දින හෝ රේට පෙර ප්‍රධාන කාර්යාලය වෙත ලැබීමට සැලැසුවීය යුතු වේ. එහෙයින්,
  - II. දෙසැම්බර් මස ප්‍රධාන ගිණුම් සාරාංශයේ ඇතුළත් කිරීමට තොහැකි වූ ලැබීම හා ගෙවීම සම්බන්ධ ගිණුම්කරණ වැරදි හෝ පළමු ගිණුම වාර්තාව (පරිගණක මුදින සටහන්) අනුව සොයා ගන්නා ලද වැරදි නිවැරදි කිරීම ඇතොත් එවා ඇතුළත් පරිපුරක ගිණුම් සාරාංශයක් 2023.ජනවාරි 20 දිනට හෝ රේට පෙර පළාත් හාන්ත් සාශ්චාරය වෙත ඉදිරිපත් කිරීම සඳහා ප්‍රධාන කාර්යාලය වෙත ඉදිරිපත් කළ ගැකිය. පළාත් හාන්ත් සාශ්චාරය විසින් හාරගනු ලබනුයේ එක් පරිපුරක ගිණුම් සාරාංශයක් පමණක් බවද යැලකිය යුතු වේ. මේ අනුව කටයුතු කිරීම සඳහා සියලුම ප්‍රාදේශීය කාර්යාල පරිපුරක ගිණුම් කාරුණීය 2023.01.19 දිනට පෙර ප්‍රධාන කාර්යාලය වෙත ගෙනරිත් හාරදීය යුතුය.
  - III. 2022 මුදල් වර්ෂය සඳහා 2023 ජනවාරි 24 දිනට පසුව පළාත් හාන්ත් සාශ්චාරයට ලැබන කිසිම ගිණුම් සරාංශයක් හෝ මු.රි.30 යටතේ මාරු පත් කිසිදු ජේතුවක් නීසාවන් හාරගනු තොලබන බව මුළු වනුලේ 14/2022 හි දක්වා ඇත. එ අනුව කටයුතු කිරීම සඳහා 2023.01.23 පසුව ප්‍රාදේශීය කාර්යාල වලින් ලැබන කිසිදු ගිණුම් සාරාංශයක් හෝ මාරු පත් හාරගනු තොලැබේ.

06. 2022 මුදල් වර්ෂය සඳහා ඔබ ප්‍රාදේශීය කාර්යාලයේ ගිණුම් පියවිම කෙරෙනි බිලපාන යම් යම් තොරතුරු එම අමාත්‍යාංශ / දෙපාර්තමේන්තු වෙත ගැවීමට බැඳී සිටින කාර්යාල එවැනි තොරතුරු ඔවුන් වෙත නිසි කළට හැජ්සිය යුතුවේ. එසේ කිරීමෙන් එම තොරතුරු බිලපාපාරෝත්තු වන අමාත්‍යාංශ / දෙපාර්තමේන්තු වෙත ස්වකිය ගිණුම් කටයුතු අවසන් කිරීමෙහි උ ඇති විය හැකි ප්‍රමාදයන් මහගරවා ගත හැකි වේ. මෙම තොරතුරු ලැබේම ගැන විමසිලිමෙන්ට සිටිමත්, ඒවා නිසි කළට නොලැබුනායාත් ඉල්ලා ගැනීමත් 2022 මුදල් වර්ෂය සඳහා ස්වකිය ගිණුම් පියවිම පිණිස අවශ්‍ය යම් යම් තොරතුරු වෙනත් අමාත්‍යාංශ / දෙපාර්තමේන්තු වලින් බිලපාපාරෝත්තු වන කාර්යාලවල යුතුකම වේ.

07. 2022 මුදල් ප්‍රකාශයේ තමාට වෙන් කර දී ඇති ප්‍රතිපාදන හෝ වෙනත් අමාත්‍යාංශ / දෙපාර්තමේන්තු වෙතින් තමන් වෙත වෙන් කර දී ඇති ප්‍රතිපාදන වලින් යම් ඉතිරිවිමක් ඇත්තාම එම ඉතිරිවිම කිසිම හේතුවක් නිසාවන් තැනපතන් ගිණුමකට බැර කර රදවා නොගත යුතුය. එසේම එම ඉතිරි ප්‍රතිපාදන උපයෝගී කරගෙන ඉදිරි වර්ෂයේදී සැලසුම් හා සේවා ලබා ගැනීමේ අපේක්ෂාවෙන් රාජ්‍ය හෝ රාජ්‍ය නොවන කිසිම ආයතනයක් වෙත සම්පූර්ණ මුදල් හෝ අත්තිකාරම් වශයෙන් හෝ වේක්පත් නිකුත් නොකළ යුතු බව ද සැලකිල්ලට ගත යුතුය.

08. වෙනත් දෙපාර්තමේන්තු හෝ රජයේ අමාත්‍යාංශ / දෙපාර්තමේන්තුවලින් ලැබේ ඇති ප්‍රතිපාදන පිළිබඳව අභාෂ වියදම් වාර්තා හා ප්‍රතිපාදන ඉතිරිවිම පිළිබඳව විස්තර අභාෂ ආයතනවිලට නොපමාව සැපයීමට කටයුතු කරන්න. ප්‍රතිපූරණ පදනම මත කරන ලද වැය සියල්ල 2022.12.31 දිනට පෙර ප්‍රතිපූරණ කර ගත හැකි වන පරිදි අභාෂ රේඛීය අමාත්‍යාංශ / දෙපාර්තමේන්තු සමඟ කටයුතු කළ යුතු වේ.

09. පලාත් මුල්‍ය රිති 476 සහ 2016.08.22 දිනැති මුල්‍ය වකුණළේ 14/2016 ප්‍රකාර සියලුම කාර්යාල විසින් තම කාර්යාලයේ බඩු බාහිරාදිය ගැන භාණ්ඩ සම්ඝෘණය 2022 වර්ෂය වෙනුවෙන් කළ යුතු අතර, එම වාර්තාව නියමිත දිනට පෙර විගණකාධිපති වෙත ද ඉදිරිපත් කළ යුතු බවද, අවධාරණය කරමි.

10. 2022 ගිණුම් පියවිමට අභාෂ ප්‍රධාන ලේකම් (ඒ.ප.) විසින් නිකුත් කර ඇති අංක 14/2022 දරණ මුල්‍ය වකුණළේය [www.chiefsec.wp.gov.lk](http://www.chiefsec.wp.gov.lk) වෙති අඩවියට පිවිස හාගත කරගත හැක. එසේ හාගත කර ගැනීමට නොහැකි නම් ඒ බව ප්‍රධාන ගණකාධිකාරී / ගණකාධිකාරී වෙත දිවින්තව දැනුම් දී එම වකුණළේයේ පිටපතක් ගෙන්වා ගැනීමට කටයුතු කරන්න. එමත්ම වකුණළේ දිනයන් අනුව ඉංජිනේරු කාර්යාලය විසින් කටයුතු කළ යුතු වන හෙයින් එම කාල සීමාව තුළ කටයුතු කිරීමට හැකිවන පරිදි ඔබ වෙත ලබා දී ඇති දිනයන් අනුව කටයුතු කර 2022 ගිණුම් පියවිම සාර්ථක ලෙස ඉටුකර ගැනීම සඳහා සහය ලබාදෙන ලෙස කාරුණිකව දන්වමි.

  
ඒ.ච්.ච්.ප්‍රධාන  
නියෝජ්‍ය ප්‍රධාන ලේකම්(ඉංජිනේරු) වැඩා  
පලාත් ඉංජිනේරු කාර්යාලය,  
බස්නාහිර පලාත.